

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මතය

සීමාසහිත නිපුණතා සංවර්ධන අරමුදල් සමාගමේ 2024 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2024 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

සමාගමේ 2024 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිතීන් යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ කළමනාකරණයේ සහ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සමාගම අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය සමාගම ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සමාගමේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සමාගමේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, සමාගමේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යාම අවශ්‍ය කෙරේ.

1.4 විගණන විෂය පථය

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකගේ වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතික වීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම

නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්ථානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මග හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය , ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සමාගමේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා සමාගමේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව් කිරීම්වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව් කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් විය හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම් අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ සමාගමේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ සමාගමේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, සමාගම ක්‍රියා කර ඇති බව,
- සමාගම සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 නීති රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

	නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම රු.	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ)	2021 නොවැම්බර් 16 දිනැති අංක 01/2021 දරන පොදු ව්‍යාපාර පිළිබඳ ආයතනික පාලනය සහ මෙහෙයුම් අත්පොත පිළිබඳ මාර්ගෝපදේශ වක්‍රලේඛය			
(i)	මාර්ගෝපදේශ 4.2(ඌ)	යම් වර්ෂයක් තුළ අවම වශයෙන් විගණන කමිටු රැස්වීම් 04ක් පැවැත්විය යුතු වුවද, සමාලෝචිත වර්ෂය තුළ සමාගම විසින් එක් රැස්වීමක් පමණක් පවත්වා තිබුණි.	සමාලෝචිත වර්ෂය තුළදී විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් 2ක් පවත්වා තිබූ බව.	මාර්ගෝපදේශයට අනුකූලව කටයුතු කළ යුතුය.
(ii)	4.4 වගන්තිය	අමාත්‍යාංශය විසින් සිදු කරන ලද අභ්‍යන්තර විගණනය නිසි පරිදි ක්‍රියාත්මක වී නොතිබුණි.	අභ්‍යන්තර විගණනය සිදු කරන ලෙස සමාගම විසින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇති බව.	මාර්ගෝපදේශයට අනුකූලව කටයුතු කිරීමට පියවර ගත යුතුය.
(iii)	5.3 වගන්තිය	බදු ගෙවීමෙන් පසු ලාභයෙන් අවම වශයෙන් සියයට 30ක් ඒකාබද්ධ අරමුදල/කොටස් හිමියන් වෙත බෙදා හැරීමට අපේක්ෂා කර තිබුණද, 2007 අංක 07 දරන සමාගම් පනතේ දක්වා ඇති ද්‍රවශීලතා පරීක්ෂණය සෑහීමකට පත්වීමෙන් පසුව, සමාගම ඊට අනුකූලව කටයුතු කර නොතිබුණි.	කොටස් හිමියන්ගේ පොලී ලේඛනයේ ගැටළු හේතුවෙන් බෙදා හැරීම ප්‍රමාද වූ බව.	වක්‍රලේඛයට අනුකූලව කටයුතු කළ යුතුය.
(ආ)	1994 ජුනි 14 දිනැති අංක 95 දරන රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තු වක්‍රලේඛය	රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව සමාලෝචිත වර්ෂය තුළ දිරි දීමනා වශයෙන් රු. 600,000 ක් ගෙවා තිබුණි.	කාර්ය මණ්ඩල දිරි දීමනා ගෙවීම අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද අතර කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් අවශ්‍ය අනුමැතිය ඉල්ලා සිටි බව.	රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තු වේ අනුමැතිය ලබා ගැනීමට කටයුතු කළ යුතුය.
(ඇ)	ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ 1990 අංක 20 දරන තෘතීයික හා	සමාගම විසින් පවත්වනු ලබන පාඨමාලා සහ විභාග තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVEC) ලියාපදිංචි කළ	අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචිය ලබා ගන්නා ලෙස අප සමඟ කටයුතු කරන	පනතට අනුව කටයුතු කළ යුතුය.

වෘත්තීය අධ්‍යාපන පනතේ 14(1) වගන්තිය යුතු වුවද, එය 2024 මාර්තු 31 වන දින දක්වා සිදු කර නොතිබුණි. මෙම අධ්‍යාපන ආයතනවලට තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන හා වෘත්තීය දන්වා කොමිෂන් සභාවෙහි ලියාපදිංචි ඇති බව. ආයතන සමඟ පමණක් විභාග සහ පාඨමාලා පැවැත්වීම සඳහා තෙවන පාර්ශවයන් සමඟ සමාගම ගිවිසුම්වලට එළඹිය යුතුව තිබුණද, ඊට පටහැනිව තෙවන පාර්ශවීය ආයතන 5 ක් සමඟ සමාගම ගිවිසුම්වලට එළඹී තිබුණි.

1.6 මූල්‍ය කළමනාකරණය

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
පසුගිය වසර කිහිපයක සිට අක්‍රිය බැංකු ජංගම ගිණුමක පැවති රු.161,076 ක මුදල එලදායි ලෙස යෙදවීමට ක්‍රියාමාර්ග නොගෙන රඳවාගෙන තිබුණි.	සමාගම මේ සම්බන්ධයෙන් 2024 සැප්තැම්බර් මාසයේදී අමාත්‍යාංශ නිලධාරීන් සහ විගණන කමිටු රැස්වීමේදී සාකච්ඡා කර ඇති අතර ඉදිරියේදී මෙම ගැටලුව විසඳීමට කටයුතු කරනු ලබන බව.	ගිණුම සක්‍රිය කිරීමට හෝ වසා දැමීමට ක්‍රියා කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.44,338,930 ලාභයක් වූ අතර ඊට ප්‍රතිවිරුද්ධව ඉකුත් වර්ෂයේ අලාභය රු.28,591,321ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.15,747,609 ක වර්ධනයක් නිරීක්ෂණය විය. මෙම වර්ධනයට ආදායම වැඩි වීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

2.2 ප්‍රධාන ආදායම් සහ වියදම් අයිතමවල ප්‍රවණතා විශ්ලේෂණය

සමාලෝචිත වර්ෂයේ ප්‍රධාන ආදායම් සහ වියදම් අයිතම පෙර වර්ෂය සමඟ හා සසඳන විට වැඩිවීමේ ප්‍රතිශතය විශ්ලේෂණය කර පහත දැක්වේ.

විස්තරය	2023/2024 වසර සඳහා රු.	2022/2023 වසර සඳහා රු.	විචලතාවය (වාසිදායක/අවාසිදායක) රු.	ප්‍රතිශතය %
ආදායම				
අධ්‍යාපන වැඩසටහන් ආදායම	30,823,196	18,616,720	12,206,476	66
රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය වැඩසටහන් ආදායම	56,051,000	21,562,000	34,489,000	160

වියදම්

සෘජු පිරිවැය	10,609,926	6,686,429	3,923,497	59
අනිකාල	2,734,059	215,766	2,518,293	1,167
අධ්‍යක්ෂ මණ්ඩල	967,651	306,450	661,201	215
වියදම්				

මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණ කරනු ලැබේ.

- (i) රාජ්‍ය පුද්ගලික හවුල්කාරිත්ව වැඩසටහන් යටතේ දැනට පවතින වැඩසටහන් 5 විධිමත් කිරීම හේතුවෙන් එක් වැඩසටහනකට රු.1,000,000ක් බැගින් ප්‍රචාරණ සහ ප්‍රවර්ධන ගාස්තු අය කිරීම සහ සහතික පත් ගාස්තු සහ නිකුත් කරන ලද සහතික සංඛ්‍යාව වැඩි කිරීම හේතුවෙන් ආදායම විශාල ලෙස ඉහළ ගොස් තිබුණි.
- (ii) සමාලෝචිත වර්ෂය තුළ සම්පත් පුද්ගලික ගාස්තු සහ ඉන්ධන, තැපැල් ගාස්තු, ආහාරපාන, ප්‍රචාරණ වියදම් යනාදිය ඉහළ නැංවීම හේතුවෙන් සෘජු පිරිවැය සියයට 59 කින් ඉහළ ගොස් ඇත.
- (iii) පෙර වසරට සාපේක්ෂව සමාලෝචිත වර්ෂය තුළ අනිකාල රු. 2,518,293 කින් හෙවත් සියයට 1167 කින් වැඩි වී තිබුණි.

03. මෙහෙයුම් සමාලෝචනය

3.1 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
කොටස් හිමියන්ගේ පොලී ලේඛනයේ ඇති වූ ගැටලුව විසඳීමට කටයුතු කර නොතිබුණි.	උපදෙස් ලබා ගැනීම සඳහා ඊළඟ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරනු ඇති බව.	ගැටළුව සමථයකට පත් කිරීමට වහාම පියවර ගත යුතුය.